

ගිණුම්කරණය

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා
විෂයානුබද්ධ සංචිතය

12

සීමාසහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි -
(මුදල් ප්‍රවාහ ප්‍රකාශ) ව්‍යුහගත ප්‍රශ්න

01. සීමිත අප්සාරි පොදු සමාගමේ 2020.03.31 දිනට හා 2021.03.31 දිනට පිළියෙල කරන ලද මූල්‍ය තත්ත්ව ප්‍රකාශයන් පහත පරිදි වේ.

විස්තරය	2020/03/31 (රු'000)	2021/03/31 (රු'000)
<u>ජංගම නොවන වත්කම්</u>		
දේපළ පිරියත හා උපකරණ - ධාරණ අගය	12,000	25,000
භාවිත අයිතිය ඇති වත්කම	6,000	5,400
10% ස්ථාවර තැන්පතුව	1,000	1,000
<u>ජංගම වත්කම්</u>		
තොගය	650	475
වෙළඳ ලැබිය යුතු දෑ	1,100	1,225
මුදල් හා මුදල් සමාන දෑ	2,110	3,750
	22,860	36,850
<u>හිමිකම් හා වගකීම්</u>		
ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනය	10,000	12,000
ඉඩම් ප්‍රත්‍යාගණන සංචිතය	-	2,000
පොදු සංචිතය	1,000	1,500
රඳවාගත් ඉපයුම්	4,350	4,700
<u>ජංගම නොවන වගකීම්</u>		
15% බැංකු ණය	-	10,000
කල්බදු ණයහිමියෝ	5,600	4,800
<u>ජංගම වගකීම්</u>		
වෙළඳ ගෙවිය යුතු දෑ	1,000	650
ආදායම් බදු සඳහා ප්‍රතිපාදන	350	700
කල්බදු ණයහිමියෝ	560	400
උපවිත ණය පොලී	-	100
	22,860	36,850

2021.03.31 න් අවසන් වර්ෂය සඳහා ලාභාලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශ උදාහරණය.

(රු'000)

විකුණුම්	8,950
විකුණුම් පිරිවැය	(3,450)
දළ ලාභය	5,500
වෙනත් ආදායම්	300
	5,800
මෙහෙයුම් වියදම්	(4,200)
බදු පෙර ලාභය	1,600
ආදායම් බදු	(500)
වර්ෂයේ ලාභය	1,100

අතිරේක තොරතුරු

- I. සමාගම විසින් වර්ෂය තුළදී සාමාන්‍ය කොටස් නිකුත්වූ කල ඇති අතර, වර්ෂයේ ලාභයෙන් පොදු සංචිතයට රු.500,000ක් මාරු කර ඇත.
- II. වර්ෂය තුළ ව්‍යාපාරය සතු ඉඩම් ප්‍රත්‍යාගණනය කර ඇති අතර ඉන් අතිරික්තයක් ජනිත විය. මෙකී වත්කම මීට පෙර වර්ෂයක ප්‍රථම වරට කරන ලද ප්‍රත්‍යාගණනයෙන් රු.1,000,000ක අලාභයක් ලැබී ඇත.
- III. 2021.01.01 දින ලාභයක් සහිතව මෝටර් රථයක් අත්පිට මුදලට විකුණන ලදී. මෙම මෝටර් රථය 2018.04.01 දින රු.1,200,00කට මිලදී ගෙන ඇති අතර ක්ෂය කළ හැකි වත්කම් වාර්ෂිකව 10% බැගින් පිරිවැය මත ක්ෂය කිරීම සාමාන්‍ය ප්‍රතිපත්තියයි. සමාගම් වෙනත් වත්කම් ඉවත්කිරීමක් සිදු කර නොමැත.
- IV. මෙහෙයුම් වියදම් තුළ පහත සඳහන් දෑ ඇතුළත් වේ.

ක්ෂය වියදම	1,610,000
භාවිත අයිතිය ඇති වත්කම් ක්ෂය	600,000
ණය පොලී	150,000
කල්බදු ණය පොලී	220,000
- V. කොටස් කරුවන්ට වර්ෂය තුළ අතුරු ලාභාංශ ගෙවා ඇත.
- VI. වෙනත් ආදායම් තුළ වත්කම් ඉවත් කිරීමේ ලාභය මෙන්ම ස්ථාවර තැන්පතු පොලියද අදාළ වේ.

අවශ්‍ය වන්නේ,

1. LKAS 7 (මුදල් ප්‍රවාහ ප්‍රකාශය) ප්‍රමිතයට අනුව 2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය (මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් මුදල් ප්‍රවාහ ගණනය කිරීමට වක්‍ර ක්‍රමය භාවිතා කරන්න.)
2. ප්‍රවර්තන වර්ෂය සඳහා පහත අනුපාතය ගණනය කරන්න.
 - a. ජංගම අනුපාතය
 - b. ශුද්ධ ලාභ අනුපාතය
 - c. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය
 - d. ණය හිමිකම් අනුපාතය

e. පොලී ආවරණ අනුපාතය

02. සීමිත මයුර පොදු සමාගම 2021.04.01 දින වෙළඳ කටයුතු ආරම්භ කළ පොදු සමාගමකි. 2022.03.31 දිනට උපුටා ගන්නා ලද මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පහත දැක් වේ.

'000 වලින්	
දේපල පිරිසිදු උපකරණ (ධාරණ අගය)	4,500
ආයෝජන 10%	1,000
තොගය	800
වෙළඳ ලැබිය යුතු දෑ - ශුද්ධ අගය	630
මුදල් හා මුදල් සමාන දෑ	770
මුළු වත්කම්	7,700
ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස්	6,600
ආදායම් බදු ප්‍රතිපාදනය	200
කලින් ලද ආයෝජන පොලී	50
වෙළඳ ගෙවිය යුතු දෑ	800
රඳවාගත් ඉපයුම්	50
	7,700

2022.03.31 න් අවසන් වර්ෂයේ පහත අතිරේක තොරතුරු සපයා ඇත.

- I. වර්ෂය සඳහා ක්ෂය වියදම රු.500,000ක් වන අතර බදු වියදම රු.600,000 කි.
- II. අතුරු ලාභාංශ ලෙස රු.200,000 ක් වර්ෂය තුළ ගෙවා ඇත.
- III. රඳවාගත් ඉපයීම් වලින් රු.600,000 ක් සංචිත ප්‍රාග්ධනික කරන ලදී.
- IV. ආයෝජනය කර ඇත්තේ 2021.10.01 දිනය.
- V. වෙළඳ ලැබිය යුතු දෑ වලින් 10%ක් හානිකරන අලාභ ලෙස අපේක්ෂිත ඉඩහැරීම සාමාන්‍ය ප්‍රතිපත්තියයි.

අවශ්‍ය වන්නේ,

LKAS 7 (මුදල් ප්‍රවාහ ප්‍රකාශ) ප්‍රමිතයට අනුව, 2022/03/31 න් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය (මෙහෙයුම් මුදල් ප්‍රවාහ හඳුනා ගැනීම සඳහා වක්‍ර ක්‍රමය භාවිතා කරන්න.)

03) සි/ස රන්දිල් පොදු සමාගමේ 2022.03.31න් අවසන් වර්ෂය සඳහා පිළියෙල කරන ලද ලාභාලාභ හා වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පහත දැක්වේ.

සි/ස රන්දිල් පොදු සමාගමේ

2022.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

ලාභාලාභ සහ වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශය

විස්තරය	(රු'000)
විකුණුම්	1,600
(-) විකුණුම් පිරිවැය	(500)
දළ ලාභය	1,100
වෙනත් ආදායම් - ස්ථාවර තැන්පතු පොලී	250
	1,350
බෙදා හැරීමේ වියදම්	(120)
පරිපාලන වියදම්	(610)
මූල්‍ය වියදම්	(50)
බදු පෙර ලාභය	570
ආදායම් බදු	(150)
වර්ෂයේ ලාභය	420
වෙනත් විස්තීරණ ආදායම්	
ප්‍රත්‍යාගණන සංචිත	500
මුළු විස්තීරණ ආදායම්	920

සි/ස රන්දිල් පොදු සමාගමේ 2022.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

(රු'000)

	2021.03.31	2022.03.31
<u>ජංගම නොවන වත්කම්</u>		
දේපළ, පිරියත හා උපකරණ	12,000	13,800
ස්ථාවර තැන්පතු 10%	500	1,500
<u>ජංගම වත්කම්</u>		
නොගය	50	70
වෙළඳ ලැබිය යුතු දෑ	220	180
මුදල් පාලන ගිණුම	1,690	290
ලැබිය යුතු ණය පොලී	-	100
	14,460	15,940
<u>ප්‍රකාශිත ප්‍රාග්ධන</u>		
සාමාන්‍ය කොටස්	8,000	10,000
<u>සංචිත</u>		
ප්‍රත්‍යාගණන සංචිත	500	1,000

අධ්‍යාපන අමාත්‍යාංශය

පොදු සංචිත	3,000	2,000
රඳවාගත් ඉපයුම්	500	820
<u>ජංගම නොවන වගකීම්</u>		
10% බැංකු ණය	1,500	1,300
<u>ජංගම වගකීම්</u>		
වෙළඳ ගෙවිය යුතු	800	650
උපචිත වියදම් - පරිපාලන	120	100
ආදායම් බදු වෙන් කිරීම	30	50
උපචිත ණය පොලී	10	20
	14,460	15,940

අමතර තොරතුරු

- I. රු.2,500,000ක් පිරිවැය වූ ඉඩම් කාලච්ඡේදය තුළ 3,000,000කට ප්‍රත්‍යාගණනය කර ඇත. තවද රු.1,600,000ක් වටිනා මෝටර් රථයක් වර්ෂය තුළ මිලදී ගෙන ඇත. සියලුම වත්කම් පරිපාලන කටයුතු වලට යොදා ගනී.
- II. වර්ෂය තුළ අතුරු ලාභාංශ 100,000ක් ගෙවා ඇත.
- III. මූල්‍ය වියදම් තුළ ඇතුළත් වන්නේ ණය පොලී වියදම පමණි.
- IV. වර්ෂය තුළ රු.40 සාමාන්‍ය කොටස් 50,000ක් නිකුත් කර ඇති අතර මේ සඳහා 50%ක් සඳහා පොදු සංචිත යොදා ගෙන ඇති අතර ඉතිරියට මුදල් ලැබී ඇත.

අවශ්‍ය වන්නේ,

LKAS 7 (මුදල් ප්‍රවාහ ප්‍රකාශය) ප්‍රමිතයට අනුව 2022.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය (මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් මුදල් ප්‍රවාහ ගණනය කිරීමට වක්‍ර ක්‍රමය භාවිතා කරන්න.)

04) සීමිත මෙත්සාදි පොදු සමාගමේ 2022.03.31 දිනට සහ 2021.03.31 දිනට සාරාංශගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පහත දැක් වේ.

(රු.'000)

විස්තරය	2021.03.31	2022.03.31
දේපල පිරිසත හා උපකරණ (ධාරණ වටිනාකම)	45,150	53,250
තොගය	10,875	14,625
වෙළඳ ලැබිය යුතු දෑ	16,125	12,750
මුදල් හා මුදල් සමාන දෑ	2,250	3,750
මුළු වත්කම්	74,400	84,375
ප්‍රකාශිත ප්‍රාග්ධනය - සා.කො.	54,750	60,750
ප්‍රත්‍යාගණන සංචිත	3,000	4,500
රඳවාගත් ඉපයුම්	3,300	9,750
වෙළඳ ගෙවිය යුතු දෑ	11,100	6,525
ආදායම් බදු ප්‍රතිපාදන	900	2,100
බැංකු අයිරාව	1,350	2,100
මුළු හිමිකම් හා වගකීම්	74,400	84,375

2022.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත අතිරේක තොරතුරු සැපයේ.

- I. 2021.10.01 දින රු.600,000ක ලාභයක් සහිතව මෝටර් රථයක් විකුණන ලදී. මෙම රථය 2019.04.01 දින රු.4,500,000කට මිලදී ගෙන තිබූ අතර එය සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 20% බැගින් ක්ෂය කර ඇත. මෙම වසර තුළ උපකරණ අත්පිට මුදලට මිලදී ගෙන ඇත.
- II. වසර තුළ අතිරික්තයක් සහිතව ඉඩම් ප්‍රත්‍යාගණනයක් සිදු කර ඇත. වෙනත් ප්‍රත්‍යාගණන නොමැත.
- III. වර්ෂය සඳහා ක්ෂය වියදම 3,150,000ක් වන අතර බදු වියදම 1,740,000 කි.
- IV. සමාගම රු.3,000,000ක රඳවා ගත් ඉපයීම් ප්‍රාග්ධනික කරන ලදී.
- V. වර්ෂය තුළ සමාගම අතුරු ලාභාංශ ලෙස රු.1,800,000ක් ගෙවා ඇත. කොටස් නිකුත් කළ අතර සම්පූර්ණ ප්‍රතිෂ්ඨාව ලැබී ඇත.

අවශ්‍ය වන්නේ,

LKAS 07 (මුදල් ප්‍රවාහ ප්‍රකාශය) ප්‍රමිතියට අනුව 2022.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත මෙත්සාදි පොදු සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කිරීම.

05) 2022.03.31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේ සීමිත නවලංකා සමාගමේ ප්‍රකාශවල තොරතුරු පහත පරිදි වේ.

සී/ස නවලංකා සමාගම
2022.03.31 දිනෙන් අවසන් වර්ෂයේ
ලාභ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

(රු.'000)

විකුණුම්		23,750
විකිණුම් පිරිවැය		(11,250)
දළ ලාභය		12,500
වෙනත් ආදායම්		1,250
		13,750
පරිපාලන වියදම්	3,500	
බෙදාහැරීම් පිරිවැය	4,000	
මූල්‍ය පිරිවැය	1,000	(8,500)
බදු පෙර ලාභය		5,250
වර්ෂයේ ආදායම් බදු		(1,500)
කාලච්ඡේදයේ ලාභය		3,750

සී/ස නවලංකා සමාගම
2021.03.31 හා 2022.03.31 දිනට
මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

	2022.03.31 (රු'000)	2021.03.31(රු'000)
දේපල පිරියත උපකරණ	11,750	11,500
10% ආයෝජන	6,000	2,000
තොගය	2,500	3,000
වෙළඳ ලැබිය යුතු දෑ	4,000	3,900
මුදල් හා සමාන දෑ	1,600	2,100
	25,850	21,500
හිමිකම් හා වගකීම්		
ප්‍රකාශිත ප්‍රාග්ධනය - සා.කො.	13,000	12,000
රඳවාගත් ඉපයුම්	4,400	1,400
15% බැංකු ණය	4,000	6,000
වෙළඳ ගෙවිය යුතු දෑ	3,500	2,400
ගෙවිය යුතු පොලී	800	450
ගෙවිය යුතු ආදායම් බදු	150	250
	25,850	21,500

අධ්‍යාපන අමාත්‍යාංශය

අතිරේක තොරතුරු

- I. ව්‍යාපාරයේ සියලු ගැණුම් හා විකිණුම් ණය පදනම මත සිදු කෙරේ.
- II. බැංකු ණය ගෙවීම සිදු කර ඇත්තේ 2021.04.01 දිනයේදීය.
- III. දේපළ පිරිසික හා උපකරණ රු.2,000,000ක් මිලදී ගෙන ඇත.
- IV. ආයෝජන මිලදී ගෙන ඇත්තේ 2022.03.31 දිනයේදීය.
- V. සමාගම වර්ෂය තුළදී ලාභාංශ ගෙවා ඇත.

අවශ්‍ය වන්නේ,

LKAS 07 ට අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කිරීම වේ.